

KEY FACT DOCUMENT - FACTORING BUSINESS UNIT



නිෂ්පාදනය/ සේවාව	නිෂ්පාදනයේ ප්‍රදාන ලක්ෂණ, ප්‍රතිලාභ සහ ස්වභාවය	ගාස්තු සහ පොලී අනුපාත	පහසුකම් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය	ප්‍රධාන නියමයන් සහ කොන්දේසි	නිෂ්පාදනයට අදාළ නීතිමය විධිවිධාන	පැමිණිලි හැසිරවීමේ ක්‍රියාපටිපාටිය
Recourse Factoring	- ව්‍යවසායකයා, ගැනුම්කරු (ණයට මිලදී ගනී.) සහ සාධක සමාගම අතර පාර්ශ්ව තුනක විධිවිධානයක්. - ව්‍යාපාරයක කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා නිෂ්පාදනයක් - මුදල් ප්‍රවාහ සීමා - ආයතන වලට ණයට විකිණීම සඳහා අවසර දී ඇත. - ලැබිය යුතු මුදල්/ණය ඉන්වොයිස් සඳහා 80% දක්වා පෙර ගෙවීම් - විකුණුම් ලෙජර් පරිපාලනය සහ ණය එකතු කිරීමේ සේවා - කළමනාකරණ තොරතුරු වෙත ප්‍රවේශ වීමට සහ ලබා ගැනීමට මාර්ගගත පද්ධතිය - ණයගැති ණය ඇගයීම සහ අධීක්ෂණ සේවාව. - සම්බන්ධීකරණය සඳහා	- සේවා ගාස්තුව - සපයනු ලබන සේවාවන් මත පදනම්ව ඉන්වොයිසියේ මුහුණත වටිනාකමෙන් ප්‍රතිශතයක් - පොලී අනුපාතය - අත්තිකාරම් කරන ලද අරමුදල සඳහා ALCO විසින් තීරණය කරන ලද පරිදි - දීමනා ලිපියේ සඳහන් කර ඇති පරිදි පහසුකම් ඉක්මවා ලබා ගන්නා ලද ගාස්තුව - ලේඛනගාස්තු (එක් වරක්) - ආපසු ලබා දුන් චෙක්පත් සඳහා ගාස්තු	- LOLC ශාඛා වලින් ෆැක්ටරින් පහසුකම් ලබා ගත හැක. - සාධක පහසුකම් අයදුම් පත්‍රය - අලෙවිකරු සමඟ මූලික සාකච්ඡා - විගණනය කරන ලද කළමනාකරන ගිණුම් ඇතුළුව පහසුකමක් සැකසීමට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරන්න. - ඇපයක් ලෙස වාහනයක්/ දේපලක් ලබාගත් අවස්ථාවක LOLC මූල්‍ය මණ්ඩලයේ තක්සේරුකරුගෙන් ලැබෙන තක්සේරු වාර්තාව	- මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා අයදුම්කරු පිළිගත් වයස් සීමාව තුළ ශ්‍රී ලාංකිකයෙකු විය යුතුය - රට තුළ ආයතනික/ ස්ථාපිත ආයතනයකට ණය කොන්දේසි මත තම නිෂ්පාදන අලෙවි කරන ව්‍යාපාරයක් විය යුතුය. - විකුණන ලද නිෂ්පාදනය සාධකගත කළ හැකි නිෂ්පාදනයක් විය යුතුය - අදාළ ව්‍යාපාරය සහ කාර්ය සාධනය සමාගමේ ණය ඇගයීමේ නිර්ණායක වලට අයත් විය යුතුය.	- සිවිල් ක්‍රියාපටිපාටි සංග්‍රහයේ කොන්ත්‍රාත් කඩකිරීම මත පදනම් වූ නීතිමය විධිවිධාන සහ අවශ්‍ය විට පහත පනත් - ණය අය කර ගැනීම - මූල්‍ය ව්‍යාපාර දේශීය අදායම් - උකස් බැඳුම්කර - බේරුම්කරණ පනත - සමථ මණ්ඩලය	- සේවාදායකයන්ට අදාළ ශාඛාවේ ශාඛා කළමනාකරු වෙත පැමිණිලි කළ හැකිය. - ප්‍රාදේශීය කළමනාකරු වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය. - ෆැක්ටරින් LOLC හිනැන්ස් පී.එල්.සී හි ප්‍රධානියාට ලිවිය හැක. - අංක. 68, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය, කොළඹ 04. - වෙබ් අඩවිය : www.lolcfinance.com - විද්‍යුත් තැපෑල : info@lolcfinance.com අවශ්‍ය තොරතුරු ✓ නම ✓ NIC අංකය ✓ දුරකථන අංකය ✓ සේවා අංකය

	කැප වූ සම්බන්ධතා කළමනාකරු.	අදාළ නම්, රජයේ බදු/මුද්දර ගාස්තු සහ අනෙකුත් වාචස්ථාපිත ගාස්තු	- බලයලත් මාන්ඩලික නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීම - අනුමත කිරීමේ ක්‍රියාවලි කාල රාමුව වර්තමාන අනුව වෙනස් වේ.	පහසුකම් අනුමත කිරීමේ නියමයන් සහ කොන්දේසි		✓ පැමිණිල්ලට හේතුව ✓ සාක්ෂි (තිබේ නම්) ✓ පැමිණිල්ලේ දිනය ✓ වලංගු හේතුවක් සහ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව ඉදිරිපත් කරන නිර්නාමික පැමිණිලි සලකා බලනු නොලැබේ. - විධිමත් පැමිණිල්ලක් පිළිබඳ පිළිගැනීම ලබා දී ඇති විද්‍යුත් තැපැල් ලිපිනයට යවනු ලැබේ. - සමාගම විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳව විමර්ශනය කරනු ලබන අතර ගත් තීරණය/විසඳුම පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම්, සේවාදායකයාට මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයා වෙත චාර්තා කළ හැක.
--	-------------------------------	---	--	--	--	--

Invoice Discounting – Post Dated cheques	- ව්‍යාපාරයක කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා නිෂ්පාදනයක් - ණයට විකුණන ව්‍යාපාර වල මුදල් ප්‍රවාහ සීමාවන් පුරවයි. - ඉන්වොයිසිය පියවීම සඳහා පසු දින චෙක්පතක් ලබා දෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට ණය විකිණීම් සඳහා අවසර දෙනු ලැබේ. - පසුදින නියම කරන ලද චෙක්පත්වලට එරෙහිව 80% දක්වා පෙර ගෙවීම් - පසු දින චෙක්පත් කළමනාකරණ සේවා - කළමනාකරණ තොරතුරු වෙත ප්‍රවේශ වීමට සහ ලබා ගැනීමට මාර්ගගත පද්ධතිය - ණය ගැති ණය කළමනාකරණය සහ අධීක්ෂණ සේවාව - ආපසු පැමිණීම ගැන පසු විපරම් තිබේදැයි පරීක්ෂා කරයි. - සම්බන්ධීකරණ සඳහා කැප වූ සම්බන්ධතා කළමනාකරු	- සේවා ගාස්තුව - පසු දින තැබූ චෙක්පතෙහි මුහුණත වටිනාකමෙන් ප්‍රතිශතයක් - පොලී අනුපාතය - අත්තිකාරම් කරන ලද අරමුදල් සඳහා ALCO විසින් තීරණය කරන ලද පරිදි. - දීමනා ලිපියේ දක්වා ඇති පරිදි අදාළ නම් පහසුකම් අධික ලෙස ලබා ගැනීමේ ගාස්තු - ලේඛන ගාස්තු (එක් වරක්) - ආපසු ලබා දුන් චෙක්පත් සඳහා ගාස්තු - අදාළ නම් රජයේ බදු/ මුද්දර ගාස්තු සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ගාස්තු	- LOLC ශාඛා වලින් ඉන්වොයිස් වට්ටම් පහසුකම් ලබා ගත හැක. - පහසුකම් අයදුම් පත්‍රය - අලෙවිකරු සමග මූලික සාකච්ඡා - විගණනය කරන ලද/ කළමනාකරන ගිණුම් ඇතුළුව පහසුකමක් සැකසීමට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරන්න. - ඇපයක් ලෙස ලබාගත් වාහනය/දේපල සඳහා LOLC මූල්‍ය මණ්ඩලයේ තක්සේරුකරුගෙන් ලැබෙන තක්සේරු වාර්තාව - බලයලත් මාණ්ඩලික නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීම	- මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා අයදුම්කරු පිළිගත් වයස් සීමාව තුල ශ්‍රී ලංකිකයෙකු විය යුතුය. - විකිණීමේ ව්‍යාපාරයක් විය යුතුය. - ආයතනික හෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට ණය කොන්දේසි මත ඔවුන්ගේ නිෂ්පාදන ලබා දී ඉන්වොයිසියේ වටිනාකම පසු දින ලබා ගත හැකිය. - පසුදින නියම කරන ලද චෙක්පත් අනුමත පහසුකම් ණය කාල සීමාව තුළ විය යුතුය. - අදාළ ව්‍යාපාරය සහ කායී සාධනය විය යුතුය. - සමාගමේ	- සිවිල් නඩු විධාන සංග්‍රහයේ සහ පහත පනත්වල ගිවිසුම් කඩ කිරීම මත පදනම් වූ නීතිමය විධිවිධාන අවශ්‍යය. - ණය අය කර ගැනීම - මූල්‍ය ව්‍යාපාර - දේශීය ආදායම් - උකස් බැඳුම්කර - බේරුම්කරණ පනත - සමථ මණ්ඩලය	- සේවාදායකයන්ට අදාළ ශාඛාවේ ශාඛා කළමනාකරු වෙත පැමිණිලි කළ හැකිය. - ප්‍රාදේශීය කළමනාකරු වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. - ෆැක්ටරින් LOLC ලිතෘන්ස් පී.එල්.සී හි ප්‍රධානියාට ලිවිය හැක. - අංක. 68, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය, කොළඹ 04. - වෙබ් අඩවිය : www.lolcfinance.com - විද්‍යුත් තැපෑල : info@lolcfinance.com අවශ්‍ය තොරතුරු ✓ නම ✓ NIC අංකය ✓ දුරකථන අංකය ✓ සේවා අංකය
---	--	--	--	--	---	---

			- අනුමත කිරීමේ ක්‍රියාවලිය - කාල රාමුව පහසුකමේ වටිනාකම අනුව වෙනස් වේ. - ගිවිසුම් සකස් කිරීම සහ අත්සන් කිරීම, ඇපකර බැඳුම්කර, අදාළ නම් RMV ලියාපදිංචිය ඇතුළු වෙනත් අදාළ ලියකියවිලි - දේපල/වාහන ඇප/උකස් - පහසුකම් සක්‍රීය කිරීම - සේවාදායකයාට පසු දින නියම කරන ලද වෙක්පත් සමග අදාළ ශාඛාවට ඉන්වොයිසිය ඉදිරිපත් කළ හැකි අතර ලබා දී ඇති පහසුකම් සීමාව තුළ CEFT මාරු කිරීම් හරහා 75% ක් දක්වා අරමුදල් ලබා ගත හැක.	ණය ඇගයීමේ නිර්ණායක වලට අයත් වේ. - පහසුකම් අනුමත කිරීමේ නියමයන් සහ කොන්දේසි සමාගමේ තනි අභිමතය පරිදි වේ. - මෙම පහසුකම සේවාදායකයා වෙත යොමු කෙරේ. බැංකු දිනයේදී පසු දිනැති වෙක්පත් ඉදිරිපත් කිරීමෙන් පසු ආපසු ලබා දෙන අවස්ථාවකදී සමාගමට අදාළ නම්, පොලිය, ගාස්තු සහ කල් ඉකුත් වූ පොලිය සමග ලබාගත් අත්තිකාරම් සේවාදායකයා වහාම පියවිය යුතුය. - මූලධර්ම ගිවිසුමේ සහ දීමනා ලිපියේ නියම කර ඇති පොදු කොන්දේසි	✓ පැමිණිල්ලට හේතුව ✓ සාක්ෂි (තිබේ නම්) ✓ පැමිණිල්ලේ දිනය ✓ වලංගු හේතුවක් සහ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව ඉදිරිපත් කරන නිර්නාමික පැමිණිලි සලකා බලනු නොලැබේ. - විධිමත් පැමිණිල්ලක් පිළිබඳ පිළිගැනීම ලබා දී ඇති විදුත් තැපැල් ලිපිනයට යවනු ලැබේ. - සමාගම විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳව විමර්ශනය කරනු ලබන අතර ගත් තීරණය/විසඳුම පිළිබඳව සැඟිමකට පත් නොවන්නේ නම්, සේවාදායකයාට මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයා වෙත චාරිතා කළ හැක.
--	--	--	--	---	---

Debtor Cheque Discounting – Post Dated cheques	- ව්‍යාපාරයක කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා නිෂ්පාදනයක් - ණයට විකුණන ව්‍යාපාරවල මුදල් ප්‍රවාහ සීමාවන් පුරවයි. - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට (වෙළෙන්දන්ට/බෙදාහරින්නන්ට) - ණය විකිණීම වලට එරෙහිව ප්‍රදානය අරන ලද සැපයුම පියවීම සඳහා පසු දිනැති චෙක්පතක් ලබා දෙයි. - පිළිගත හැකි ආරක්ෂාවක්/ඇපකරයක් මත පදනම්ව ලබා දී ඇත. - පසුදින නියම කරන ලද චෙක්පත් වලට එරෙහිව 80% දක්වා පෙර ගෙවීම් - පසුදින චෙක්පත් කළමනාකරණ සේවා - කළමනාකරණ තොරතුරු වෙත ප්‍රවේශ වීමට සහ ලබා ගැනීමට මාර්ගගත පද්ධතිය - ණයගැති ණය කළමනාකරණය සහ අධීක්ෂණ සේවාව - ආපසු ලැබුණු චෙක්පත් තිබේ නම් ඒ පිළිබඳව පසු විපරමක් කිරීම.	- සේවා ගාස්තුව - පසු දින තැබූ චෙක්පතෙහි මුහුණත වටිනාකමෙන් ප්‍රතිශතයක් - පොලී අනුපාතය - අත්තිකාරම් කරන ලද අරමුදල් සඳහා ALCO විසින් තීරණය කරන ලද පරිදි. - දීමනා ලිපියේ දක්වා ඇති පරිදි අදාල නම් පහසුකම් අධික ලෙස ලබා ගැනීමේ ගාස්තු - ලේඛන ගාස්තු (එක් වරක්) - ආපසු ලබා දුන් චෙක්පත් සඳහා ගාස්තු - අදාල නම් රජයේ බදු/ මුද්දර ගාස්තු සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ගාස්තු පිරිනැමීම් ලිපියේ දක්වා ඇති පරිදි අදාල වේ.	- ණය ගැති චෙක්පත් වට්ටම් පහසුකම් LOLC ශාඛා වලින් ලබා ගත හැක. - පහසුකම් අයදුම්පත - අලෙවිකරු සමග මූලික සාකච්ඡා - සැකසීමට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරන්න - ඇපයක් ලෙස ලබාගත් වාහනය/දේපල සඳහා LOLC මූල්‍ය මණ්ඩලයේ තක්සේරුකරුගෙන් ලැබෙන තක්සේරු වාර්තාව - බලයලත් මාණ්ඩලික නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීම. - අනුමත කිරීමේ ක්‍රියාවලිය -	- මූල්‍ය පහසුකමක් ගැනීම සඳහා අයදුම්කරු පිළිගත් වයස් සීමාව තුළ ශ්‍රී ලාංකිකයෙකු විය යුතුය. - තොග වෙළෙන්දන්ට හෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ණය කොන්දේසි මත තම නිෂ්පාදන අලෙවි කරන ව්‍යාපාරයක් විය යුතුය. - පසුදින නියම කරන ලද චෙක්පත් අනුමත පහසුකම් ණය කාල සීමාව තුළ විය යුතුය. - අදාල ව්‍යාපාරය සහ කායී සාධනය විය යුතුය.	- සිවිල් නඩු විධාන සංග්‍රහයේ සහ පහත පනත්වල ගිවිසුම් කඩ කිරීම මත පදනම් වූ නීතිමය විධිවිධාන අවශ්‍යය. - ණය අය කර ගැනීම මූල්‍ය ව්‍යාපාර දේශීය ආදායම් උකස් බැදුම්කර බේරුම්කරණ පනත සමඟ මණ්ඩලය	- සේවාදායකයන්ට අදාල ශාඛාවේ ශාඛා කළමනාකරු වෙත පැමිණිලි කළ හැකිය. - ප්‍රාදේශීය කළමනාකරු වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. - ෆැක්ටරින් LOLC හිනැන්ස් පී.එල්.සී හි ප්‍රධානියාට ලිවිය හැක. - අංක. 68, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය, කොළඹ 04. - වෙබ් අඩවිය : www.lolcfinance.com - විද්‍යුත් තැපෑල : info@lolcfinance.com අවශ්‍ය තොරතුරු ✓ නම ✓ NIC අංකය ✓ දුරකථන අංකය ✓ සේවා අංකය ✓ පැමිණිල්ලට හේතුව ✓ සාක්ෂි (තිබේ නම්)
--	---	---	--	---	--	---

		• ලේඛන ගාස්තුව (එක් වරක්) • අදාල රජයේ බදු/මුද්දර ගාස්තු සහ වෙනත් ව්‍යවස්ථාපිත ගාස්තු තිබේ නම් ආපසු ලබා දුන් චෙක්පත් ගාස්තු	කාල රාමුව පහසුකමේ වටිනාකම අනුව වෙනස් වේ. • ගිවිසුම් සකස් කිරීම සහ අත්සන් කිරීම, ඇපකර බැඳුම්කර අදාල නම් RMV ලියාපදිංචිය ඇතුළු වෙනත් අදාල ලියකියවිලි. දේපල/වාහන/ඇප/උකස් පහසුකම සක්‍රීය කිරීම සේවාදායකයාට පසුදින නියම කරන ලද චෙක්පත් කාණ්ඩය අදාල ශාඛාවට ඉදිරිපත් කර, ලබා දී ඇති පහසුකම් සීමාව තුළ CEFT මාරු කිරීම් හරහා 70% දක්වා අරමුදල් ලබා ගත හැකිය.	• පහසුකම් අනුමත කිරීමේ නියමයන් සහ කොන්දේසි සමාගමේ තනි අභිමතය පරිදි වේ. • මෙම පහසුකම සේවාදායකයා වෙත යොමු කෙරේ. බැංකු දිනයේදී පසු දිනැති චෙක්පත ඉදිරිපත් කිරීමෙන් පසු ආපසු ලබා දෙන අවස්ථාවකදී සමාගමට අදාල නම්, පොලිය, ගාස්තු සහ කල් ඉකුත් වූ පොලිය සමග ලබාගත් අත්තිකාරම් සේවාදායකයා වහාම පියවිය යුතුය. • මූලධර්ම ගිවිසුමේ සහ දීමනා ලිපියේ නියම කර ඇති පොදු කොන්දේසි	✓ පැමිණිල්ලේ දිනය ✓ වලංගු හේතුවක් සහ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව ඉදිරිපත් කරන නිර්නාමික පැමිණිලි සලකා බලනු නොලැබේ. • විධිමත් පැමිණිල්ලක් පිළිබඳ පිළිගැනීම ලබා දී ඇති විදුත් තැපැල් ලිපිනයට යවනු ලැබේ. • සමාගම විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳව විමර්ශනය කරනු ලබන අතර ගත් තීරණය/විසඳුම පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම්, සේවාදායකයාට මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයා වෙත වාර්තා කළ හැක
--	--	---	---	---	--

Client Cheque Discounting/ Packing Credit – Post Dated cheques (Revolving)	- ඉහත නිෂ්පාදන කිසිවක් යටතට නොගැලපෙන නමුත් ණයට විකුණන ස්ථාපිත ව්‍යාපාර සඳහා එක් එක් සිද්ධිය අනුව ප්‍රදානය කරන ලද කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා නිෂ්පාදනයක්. - තහවුරු කරන ලද මිලදී ගැනීමේ ඇණවුම් මත පදනම්ව අමුද්‍රව්‍ය මිලදී ගැනීමට - පිළිගත හැකි ඇපකර/ආරක්ෂාව මත ලබා දී ඇත. - සේවාදායක ව්‍යාපාරික ආයතනයේ පසු දිනැති වෙක්පත් වලට 90% ක් දක්වා පෙර් ගෙවීම් - කළමනාකරණ තොරතුරු වෙත ප්‍රවේශ වීමට සහ ලබා ගැනීමට මාර්ගගත පද්ධතිය - සම්බන්ධීකරණය සඳහා කැප වූ සම්බන්ධතා කළමනාකරු	- සේවා ගාස්තුව - පසු දින තැබූ වෙක්පතෙහි මුහුණත වටිනාකමෙන් ප්‍රතිශතයක් - පොලී අනුපාතය - අත්තිකාරම් කරන ලද අරමුදල් සඳහා ALCO විසින් තීරණය කරන ලද පරිදි. - දීමනා ලිපියේ දක්වා ඇති පරිදි අදාළ නම් පහසුකම් අධික ලෙස ලබා ගැනීමේ ගාස්තු - ලබා ගැනීමේ ගාස්තු (එකවරක්) - ලේඛන ගාස්තුව ආපසු ලබා දුන් වෙක්පත අදාළ වම රජයේ බදු/ගාස්තු නිබේ නම් මුද්දර ගාස්තු සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ගාස්තු	- සේවාදායක වෙක්පත් වට්ටම් පහසුකම් ප්‍රධාන නගරවල LOLC ශාඛාවලින් ලබා ගත හැක. - පහසුකම් අයදුම් පත්‍රය - අලෙවිකරු සමග මූලික සාකච්ඡා - අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරන්න. - විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන ඇතුළත් පහසුකමක් - LOLC මූල්‍ය මණ්ඩලයේ ඇපයක් ලෙස තබා ගත් වාහනය/දේපල සඳහා තක්සේරුව	- මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා අයදුම්කරු පිළිගත් වයස් සීමාව තුළ ශ්‍රී ලාංකිකයෙකු විය යුතුය. - තහවුරු කරන ලද මුලදී ගැනීමේ ඇණවුමක් හෝ පිළිගත හැකි කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයක් ඉදිරිපත් කළ හැකි ස්ථාපිත ආයතනයක් ම විය යුතුය. - පසු දින නියම කරන ලද වෙක්පත් අනුමත පහසුකම් ණය කාල සීමාව තුළ විය යුතුය. - අදාළ ව්‍යාපාරය සහ කායී සාධනය සමාගමේ ණය ඇගයීමේ නිර්ණායක වලය අයත් විය යුතුය.	- අවශ්‍ය අවස්ථාවන් වලදී සිවිල් නඩු විධාන සංග්‍රහය සහ පහත පනත් යටතේ ගිවිසුම් කඩ කිරීම මත පදනම් වූ නීතිමය විධිවිධාන - ණය අය කර ගැනීම - දේශීය ආදායම් - උකස් බැඳුම්කර - බේරුම්කරණ පනත - සමථ මණ්ඩලය	- සේවාදායකයන්ට අදාළ ශාඛාවේ ශාඛා කළමනාකරු වෙත පැමිණිලි කළ හැකිය. - ප්‍රාදේශීය කළමනාකරු වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. - ෆැක්ටරින් LOLC ඕනෑන්ස් පී.එල්.සී හි ප්‍රධානියාට ලිවිය හැක. - අංක. 68, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය, කොළඹ 04. - වෙබ් අඩවිය : www.lolcfinance.com - විද්‍යුත් තැපෑල : info@lolcfinance.com අවශ්‍ය තොරතුරු ✓ නම ✓ NIC අංකය ✓ දුරකථන අංකය ✓ සේවා අංකය ✓ පැමිණිල්ලට හේතුව
--	---	---	---	---	---	--

			• බලයලත් මාණ්ඩලික නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීම • අනුමත කිරීමේ ක්‍රියාවලියේ කාල රාමුව පහසුකමේ වටිනාකම අනුව වෙනස් වේ.	• පහසුකම් අනුමත කිරීමේ නියමයන් සහ කොන්දේසි තනි අභිමත පරිදි වේ.		✓ සාක්ෂි (තිබේ නම්) ✓ පැමිණිල්ලේ දිනය ✓ වලංගු හේතුවක් සහ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව ඉදිරිපත් කරන නිර්නාමික පැමිණිලි සලකා බලනු නොලැබේ. • විධිමත් පැමිණිල්ලක් පිළිබඳ පිළිගැනීම ලබා දී ඇති විදුත්තැපැල් ලිපිනයට යවනු ලැබේ. • සමාගම විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳව විමර්ශනය කරනු ලබන අතර ගත් තීරණය/විසඳුම පිළිබඳව සැඟිලිකට පත් නොවන්නේ නම්, සේවාදායකයට මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයා වෙත වාර්තා කළ හැක
--	--	--	--	--	--	---